

සිංගර් ෆිනෂන්ස් (ලංකා) පී. එල්. සී

	මාස 6 ක් අවසානයේ 30.09.2016 රු. '000	මාස 6 ක් අවසානයේ 30.09.2015 රු. '000	වෙනස %
පොලී ආදායම්	1,155,162	969,980	19%
අඩු: පොලී වියදම්	447,250	319,839	(40%)
ශුද්ධ පොලී ආදායම	707,912	650,141	9%
ගාස්තු හා කොමිස් ආදායම	54,106	46,270	17%
වෙළඳ ආදායම	263	326	(19%)
වෙනත් මෙහෙයුම් ආදායම්	16,981	11,127	53%
මුළු මෙහෙයුම් ආදායම	779,262	707,864	10%
අඩු: ණය අත්තිකාරම්වල සාමූහික අහය මත වෙන්කිරීම්	27,672	41,554	33%
ශුද්ධ මෙහෙයුම් ආදායම	751,590	666,310	13%
අඩු: වියදම්			
කාර්ය මණ්ඩල පිරිවැය	156,084	130,650	(19%)
ක්ෂය හා ක්‍රමක්ෂය	29,641	10,611	(179%)
වෙනත් පරිපාලන හා විකුණුම් වියදම්	243,241	181,935	(34%)
එකතු කල අගය මත බදු පෙර මෙහෙයුම් ලාභය	322,624	343,114	(6%)
අඩු: මූල්‍ය සේවාවන් මත වන එකතු කල අගය මත බදු	41,016	33,129	(24%)
ආදායම් බදු පෙර ලාභය	281,608	309,985	(9%)
අඩු: ආදායම් බදු	99,971	97,426	(3%)
කාලපරිච්ඡේදය සඳහා ලාභය	181,637	212,559	(15%)
සාමාන්‍ය කොටසක් සදහා වන මූලික ඉපැයුම	1.10	1.29	

	මාස 6 ක් අවසානයේ 30.09.2016 රු. '000	මාස 6 ක් අවසානයේ 30.09.2015 රු. '000	වෙනස %
කාලපරිච්ඡේදය සඳහා ලාභය	181,637	212,559	(15%)
වෙනත් විස්තීරණ ආදායම්			
ලාභ සහ අලාභ යටතේ වර්ගීකරණය නොවූ අයිතම්			
අඩු: විශ්‍රාමික පාරිතෝෂික සඳහා තක්සේරු අලාභය	-	-	0%
එකතු: විශ්‍රාමික පාරිතෝෂික තක්සේරු අලාභය මත විලම්භිත බදු	-	-	0%
කාලපරිච්ඡේදය සඳහා වන මුළු වෙනත් විස්තීරණ වියදම	-	-	0%
කාලපරිච්ඡේදය සඳහා වන මුළු විස්තීරණ ආදායම	181,637	212,559	(15%)

	30.09.2016 දිනට රු. '000	30.09.2015 දිනට රු. '000
වත්කම්		
මුදල් හා මුදල් වලට සමාන දෑ	41,552	36,812
බැංකුවේ ශේෂයන්	86,140	91,430
කල්බදු ලැබිය යුතු ගිණුම්	583,784	1,382,475
කුලී පිට සිත්තක්කර බදු කුලී ලැබිය යුතු ගිණුම්	8,667,961	6,475,782
ණය සහ අත්තිකාරම්	1,726,153	1,097,371
තොගය	15,817	16,155
මූල්‍ය ආයෝජන - විධිණීම් සඳහා පවතින	41	41
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තුරු පවතින	497,397	582,974
වෙනත් ණයගැතියෝ සහ ඉදිරියට කල ගෙවීම්	172,488	160,032
අස්පාශ්‍ය වත්කම්	41,243	34,238
දේපළ පිරියත සහ උපකරණ	107,941	73,288
මුළු වත්කම්	11,940,517	9,950,598
වගකීම් සහ ස්කන්ධය		
වගකීම්		
ගණුදෙනුකරුවන් සඳහා වෙනත් මූල්‍ය වගකීම්	3,045,218	3,454,599
පොලී සහිත ණය ගැනීම්	5,224,116	3,161,630
වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු ශේෂයන්	608,630	533,840
අනුබද්ධි සමාගම් සඳහා ගෙවිය යුතු ශේෂයන්	47,752	63,185
බැංකු අයිරාව	345,306	231,707
වත්මන් බදු වගකීම	49,833	79,233
විලම්භිත බදු වගකීම	54,345	31,972
විශ්‍රාමික පාරිතෝෂික වගකීම	34,052	24,380
මුළු වගකීම්	9,409,252	7,580,546
ස්කන්ධය		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	1,445,333	1,445,333
ප්‍රාග්ධන සංචිත	95,361	73,318
රඳවාගත් ඉපැයුම්	990,571	851,401
මුළු ස්කන්ධය	2,531,265	2,370,052
මුළු වගකීම් හා ස්කන්ධය	11,940,517	9,950,598

	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	රඳවාගත් ඉපැයුම් රු. '000	මුළු ස්කන්ධය රු. '000
2015 අප්‍රේල් 1 දිනට ශේෂය	1,445,333	73,318	845,509	2,364,160
සංචිත අරමුදල් සඳහා සංක්‍රාම	-	-	-	-
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම				
අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය	-	-	212,559	212,559
අනෙකුත් විස්තීරණ ආදායම				
විශ්‍රාමික පාරිතෝෂික සඳහා තක්සේරු අලාභය	-	-	-	-
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	212,559	212,559
හිමිකම් මත සෘජුව වාර්තා කළ ගනුදෙනු				
ලාභාංශ	-	-	(206,667)	(206,667)
හිමිකම් මත කල බෙදාහැරීම්	-	-	(206,667)	(206,667)
2015 සැප්තැම්බර් 30 දිනට ශේෂය	1,445,333	73,318	851,401	2,370,052
සංචිත අරමුදල් සඳහා සංක්‍රාම	-	22,043	(22,043)	-
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම				
අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය	-	-	228,296	228,296
අනෙකුත් විස්තීරණ ආදායම				
විශ්‍රාමික පාරිතෝෂික සඳහා තක්සේරු අලාභය	-	-	1,000	1,000
විශ්‍රාමික පාරිතෝෂික තක්සේරු අලාභය මත විලම්භිත බදු	-	-	(280)	(280)
කාලපරිච්ඡේදය සඳහා මුළු අනෙකුත් විස්තීරණ ආදායම	-	-	720	720
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	227,576	227,576
හිමිකම් මත සෘජුව වාර්තා කළ ගනුදෙනු				
හිමිකම් මත කල බෙදාහැරීම්	-	-	-	-
2016 මාර්තු 31 දිනට ශේෂය	1,445,333	95,361	1,056,934	2,597,628
සංචිත අරමුදල් සඳහා සංක්‍රාම	-	-	-	-
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	-	-
අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය	-	-	181,637	181,637
අනෙකුත් විස්තීරණ ආදායම				
විශ්‍රාමික පාරිතෝෂික සඳහා තක්සේරු අලාභය	-	-	-	-
කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම	-	-	181,637	181,637
හිමිකම් මත සෘජුව වාර්තා කළ ගනුදෙනු				
ලාභාංශ	-	-	(248,000)	(248,000)
හිමිකම් මත කල බෙදාහැරීම්	-	-	(248,000)	(248,000)
2016 සැප්තැම්බර් 30 දිනට ශේෂය	1,445,333	95,361	990,571	2,531,265

	30.09.2016 දිනට	30.09.2015 දිනට
දර්ශක		
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය		
මූලික ප්‍රාග්ධනය (පළමු පෙළ ප්‍රාග්ධනය) රු. '000	2,350	2,364
මුළු ප්‍රාග්ධන පදනම් රු. '000	2,350	2,364
අවදානම් මත බර තබන ලද වත්කම් වල ප්‍රතිශතයන් ලෙස මූලික ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව අනුපාතය (අවම අවශ්‍යතාවය, 5%)	20.85%	25.68%
අවදානම් මත බර තබන ලද වත්කම් වල ප්‍රතිශතයන් ලෙස මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව අනුපාතය (අවම අවශ්‍යතාවය, 10%)	20.85%	25.68%
ඉතුරුම් වගකීම් මත වන ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය, 10%)	83.12%	68.61%
වත්කම්වල ගුණාත්මකභාවය (ණය ආයෝජන වල ගුණාත්මකභාවය)		
දළ අක්‍රීය අත්තිකාරම්, රු. '000	242,162	287,636
දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය	2.18%	3.15%
ශුද්ධ අක්‍රීය අත්තිකාරම් අනුපාතය	0.60%	0.74%
ලාභදායීත්වය		
පොලී සීමාන්තිකය	12.32%	13.60%
වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර)	4.90%	6.60%
ස්කන්ධය සඳහා ප්‍රතිලාභය (බදු පසු)	14.17%	17.96%
නියාමන ද්‍රවශීලතාවය (රු. '000)		
ද්‍රවශීලතා වත්කම් අවම අවශ්‍යතාවය	409,906	487,656
පවත්නා ද්‍රවශීල වත්කම් ප්‍රමාණය	529,521	626,658
රාජ්‍ය සුරැකුම්පත් අවම අවශ්‍යතාවය	340,956	402,355
පවත්නා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය	405,000	490,000
ආයතනික තොරතුරු		
සේවක සංඛ්‍යාව	297	294
ආබා සංඛ්‍යාව	23	20
සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව	18	2
උකස් මධ්‍යස්ථාන සංඛ්‍යාව	-	-

සහතික කිරීම
සිංගර් ෆිනෂන්ස් (ලංකා) පී.එල්.සී හි පහත අත්සන් කළ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සහ මූල්‍ය පාලක නිලධාරී වන අප, පහත දෑ සදහා සහතික වෙමු.

1. ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුව සකස් කර ඇත.
2. ඉහත වාර්තාවන්හී ඇතුලත් තොරතුරු විගණනය නොකරන ලද, සිංගර් ෆිනෂන්ස් (ලංකා) පී.එල්.සී හී මූල්‍ය වාර්තා වලින් උපුටාගෙන ඇත.

ආර්. එස්. විජේවීර
ප්‍රධාන විධායක නිලධාරී
30/11/2016

ටී. ඒ. අමරසූරිය
මූල්‍ය පාලක නිලධාරී
30/11/2016

සිංගර් ෆිනෂන්ස් (ලංකා) පී. එල්. සී

සිංගර් (ශ්‍රී ලංකා) සමාගමෙහි අනුබද්ධිත ආයතනයක් වශයෙන් 2004 අප්‍රේල් 19 වන දින නීතිගත කරන ලද 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ඊටී ශ්‍රේණිගත කිරීම BBB(ka), සමාගම් ලියාපදිංචි අංකය PB 813 PQ

අධ්‍යක්ෂ මණ්ඩලය: ආචාර්ය එස්. කැලේගම් මහතා (සභාපති), ජේ. ඒ. සේකුකාවල මහතා (පේෂ්‍ර්ට ස්වාධීන අධ්‍යක්ෂ), එන්. අයි. ආර්. ඩි මෙල් මහතා (ස්වාධීන අධ්‍යක්ෂ), ජෝන් හයින් මහතා, ගැවින් ජේ. චෝකර් මහතා, එන්. ජේ. කේ. දිසානායක මහතා, ආර්. එස්. විජේවීර මහතා (අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි), ජානක මෙන්ඩිස් මහතා, ශක්‍ෂීසුන්දරි රාමනාදන් මහතා (ජෝන් හයින් මහතා වෙනුවට)(විකල්ප අධ්‍යක්ෂ), කේ. කේ. එල්. පී. යටිවැල්ල මහතා (ගැවින් ජේ. චෝකර් මහතා වෙනුවට)(විකල්ප අධ්‍යක්ෂ), චන්දන සමරසිංහ මහතා (එන්. ජේ. කේ. දිසානායක මහතා වෙනුවට)(විකල්ප අධ්‍යක්ෂ), ටී. ඒ. අමරසූරිය මහතා (ආර්. එස්. විජේවීර මහතා වෙනුවට)(විකල්ප අධ්‍යක්ෂ), ඒ. පී. අයි. එච්. පෙරේරා මහතා (ජානක මෙන්ඩිස් මහතා වෙනුවට)(විකල්ප අධ්‍යක්ෂ)

අංක 80, නවම් මාවත, කොළඹ 02.
දු. ක.: 2303717, 2316416
ෆැක්ස්: 2303715
ඊ-මේල්: financecompany@singersl.com
වෙබ්: www.singerfinance.com